



ව්‍යුතු කළ අගය මත බදු (Value Added Tax - VAT)

AAT අදියර III

CPT - සිංස්කීමික සහ පුද්ගලික බුද්‍යකරණය

නුවන් සම්ර
B.Sc. (Accountancy) Sp., CBA, ACCA Finalist



JMC Jayasekera Management Centre (Pvt) Ltd
Pioneers in Professional Education
65/2A, Chittampalam Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917

ඒස්ට්‍රොච්චර්
9

එකතු කළ අගය මත බදු (Value Added Tax – VAT)

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වතු බදු වර්ගය මෙය වේ. මෙය අවසාන පාරිභෝගිකයා මත අය කරනු ලබන බද්දකි.

2002 අංක 24 දරණ එකතු කළ අගය මත බදු පනතින් 2002 අගෝස්තු 02 වන දින සිට එකතු කළ අගය මත බදු හඳුන්වා දී ඇති.

එකතු කළ අගය මත බදු පනත දෙයාකාරයකට වර්ග කළ හැකිය.

- A. මූල්‍ය සේවා නොවන සැපයුම් මත බදු බැඳියාව
- B. මූල්‍ය සේවා මත වූ බදු බැඳියාව

A. මූල්‍ය සේවා නොවන සැපයුම් මත එකතු කළ අගය බහ බද්ද

මෙම මාත්‍රකාව යටතේ,

1. ලියාපදිංචි වීමේ අවශ්‍යතාවය
2. බදු අයකළ හැකි ක්‍රියාකාරකම්
3. බදු අයකළ හැකි සැපයුම
4. භාණ්ඩ හා සේවා සැපයුම
5. බදු අයකළ හැකි කාලපරිච්ඡය
6. සැපයුමේ වේලාව හඳුනා ගැනීම
7. මුදල් පදනම
8. බද්දෙන් බැහැර කෙරෙන සැපයුම
9. තිදිනස් සැපයුම
10. ලියාපදිංචි සහතිකය
11. ලියාපදිංචිය අවලංගු කිරීම
12. බදු අනුපාත
13. බද්ද ගණනය කිරීම
14. යොදවුම් බද්දට හිලවී කිරීම
15. සරල කළ එකතු කළ අගය මත බද්ද
16. බදු ඉන්වොයිසිය
17. බදු වාර්තා සැපයීම
18. ආපසු ගෙවීම්

1. ලියාපදිංචිය

1.1 එකතු කළ අගය සඳහා ලියාපදිංචි විය යුතු පූද්ගලයන්

(i) හාණේඩ් හා සේවා සැපයුම්කරුවන් (ආයතනකරුවන් ඇතුළත්ව) වෙළඳාමක්, ව්‍යාපාරයක්, වෘත්තීයක් හෝ රැකියාවක් පවත්වා ගෙන යනු ලබන ඕනෑම තැනැත්තෙකුගේ බද්දට යටත් හාණේඩ් හා සේවාවල වට්නාකම කාර්තුවකට රු. මිලියන 75 ක් හෝ වර්ෂයකට රු. මිලියන 300 ඉක්මවයි නම්, එකතු කළ අගය සඳහා ලියාපදිංචි විය යුතුය.

- ඉහතින් සඳහන් කරන ලද වාර්ෂික හෝ කාර්තු සැපයුම් / පිරිවැටුම් සීමාව ගණනය කිරීමේදී බද්දෙන් නිදහස් සැපයුම් තිබෙනිම ඉවත් කළ යුතුය.
- සියලුම ආනයනකරුවන් VAT සඳහා ලියාපදිංචි විය යුතු අතර ඉහත සැපයුම් සීමාවට අඩු වන්නේ නම් තාවකාලික ලියාපදිංචියක් ලබාගත යුතුය.

(ii) තොග හා සිල්ලට වෙළඳ කටයුතු / ක්‍රියාකාරකම්

- 2016 නොවැම්බර 01 සිට 2020/01/01 දක්වා සීමාව කාර්තුවකට රු. මිලියන 12.5 කි.
- 2020 ජනවාරි 01 සිට කාර්තුවක සැපයුම් සීමාව රු. මිලියන 75 ඉක්මවන්නේ නම් ලියාපදිංචි විය යුතුය.

1.2 ලියාපදිංචිය සිදුවන හැකි ආකාර

1. අනිවාර්ය ලියාපදිංචිය
2. බලන්කාරයෙන් ලියාපංදිතිය
3. ස්වේච්ඡා ලියාපදිංචිය

1.3 එකතු කළ අගය මත බදු වගකීම (2 වන වගන්තිය)

පනතේ විධිවිධානයන්ට යටත්ව, සැපයුමක් කරන පහත අවස්ථාවන්හිදී එම සැපයුම්වල වට්නාකම මත බදු අය කළ යුතුය.

1. **ලියාපදිංචි තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාව තුළ බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් කරගෙන යාමේදී හෝ කිරීමේදී, බදු අය කළ හැකි කාලසීමාවක් තුළ ඔහු විසින් කරනු ලබයි. සැම බදු අය කළ හැකි හාණේඩ් හා සේවා සැපයුමක් මත එම සැපයුම කරන අවස්ථාවේදී.**
2. ඕනෑම තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාවට හාණේඩ් ආනයනය කිරීමේදී.

එම අනුව එකතු කළ අගය මත බද්දට යටත් වීමට පනතේ 2 වන වගන්තිය යටතේ පහත කරුණු සම්පූර්ණ විය යුතුය.

- (i) ශ්‍රී ලංකාව තුළ බදු අය කළ හැකි ක්‍රියාකාරකමකින් හාණේඩ් හා සේවා සැපයීම.
- (ii) ශ්‍රී ලංකාව තුළ බදු අයකළ හැකි ක්‍රියාකාරකම පවත්වාගෙන යාම.
- (iii) ලියාපදිංචි තැනැත්තෙකු විසින් සැපයුම් සිදු කිරීම.
- (iv) ශ්‍රී ලංකාවට හාණේඩ් ආනයනය.

- ආනයන සම්බන්ධව ගත් විට එය ලියාපදිංචි පුද්ගලයෙකු විසින් සිදු කිරීම අවශ්‍යම නොවන කරුණකි.
- ව්‍යාතිරික්ත හෝ නිදහස් නොවන ඕනෑම හාන්චයක් ආනයනය කරන අවස්ථාවේදී එකතු කළ අය මත බද්ද යටතේ වේ.

1.4 බදු අය කළ හැකි සැපයුම

බදු අය කළ හැකි වූද, ශ්‍රී ලංකාවේදී සලකනු ලැබුවා වූ බදු නිදහස් සැපයුමක් හැර, ගුනා අනුපාතයට අය කරන ලද සැපයුමක් ද ඇතුළත්ව යම් හාන්ච හා සේවා සැපයුමක් අදහස් වේ.

1.5 බදු අය කළ හැකි කාලීනාව (Taxable Period)

- (a) පහත අවස්ථාවලදී බදු අය කළ හැකි සීමාව **මාසයක කාලයක්** වේ.
- යම් තැනැත්තෙකු ගුනා අනුපාතය යටතේ සැපයුම් (අපනයන) කරන අවස්ථාවලදී
 - යම් තැනැත්තෙකු විසින් ව්‍යාපාරයක් හෝ ව්‍යාපාතියක් ආරම්භ කොට එකතු කළ අය මත බදු පනතේ 22(7) වගන්තියේ නියමයන්ට අනුකූල වීමට හාරගත් අවස්ථාවක (මේ යටතේ බදු අයවන සැපයුම් කිරීමට දිග කාලයක් ගතවන ව්‍යාපාර සහ ව්‍යාපාතින් සැලකිල්ලට ගැනේ)
 - රෙඳිපිලි පංගු මණ්ඩලයේ (TQB) හෝ අපනයන සංවර්ධන මණ්ඩලයෙහි (EDB) ලියාපදිංචි යම් තැනැත්තෙක් රෙඳිපිලි පංගු මණ්ඩලයෙහි (TQB) හෝ අපනයන සංවර්ධන මණ්ඩලයෙහි (EDB) ලියාපදිංචිගත අපනයනකරුවෙකුට සැපයුම් කරුණු ලබන අවස්ථාවකදී.
- (b) ඉහත (a) යටතට නොගැනෙන තැනැත්තෙකු හෝ කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය මත **කාර්තුමය** වාර්තා ඉදිරිපත් කිරීමට එකත වන්නා වූ තැනැත්තෙකු සම්බන්ධව වන විට, **මාස තුන (03)** ක අදහස් වේ. එම කාර්තු වර්ෂයේ පහත දිනයන් වලින් ආරම්භ වේ.

| | |
|------------|----|
| ජනවාරි | 01 |
| අප්‍රේල් | 01 |
| ජූලි | 01 |
| මැයිතාම්බර | 01 |

හාන්ච සැපයීම

හාන්චවල සම්පූර්ණ අයිතිය මාරු කිරීම ලිඛිත නිතියේ අධිකාරිය බලය මත සිදු වීමයි. ප්‍රසිද්ධ වෙන්දේසියකදී කුලී සින්නක්කර ක්‍රමය යටතේ සහ ගෙය බැරක් පියවීමේ කාර්යය සඳහා යන අවස්ථාවල හාන්ච ක්‍රියාකාරකමකින්, බදු අය නොවන ක්‍රියාකාරකමකට හාන්ච මාරු කිරීමක් ද අයත් වේ.

සේවා සැපයීම

හාණ්ඩ් සැපයුමක් නොවන වෙනත් සැපයුම් මෙයට අයත් වේ.

සැපයුම සිදු කරන වේලාව (Time of Supply)

ලියාපදිංචි තැනැත්තෙකු විසින් හාණ්ඩ් හෝ සේවාවල සැපයුම් වේලාව පදනම් කරගෙන එකතු කළ අය මත බඳු අය කිරීම හා ගෙවීම් කළ යුතුය.

(A) පහත සිදුවීම් වලින් කළින්ම සිදුවීම සිදුවන දිනය හාණ්ඩ් සැපයීමේ වේලාවයි.

- ඉන්වොයිස් පත්‍රය නිකුත් කරන දිනය
- ගෙවීමක් / අත්තිකාරමක් ලබන දිනය
- අනාගත ගෙවීමක් ලැබීමට නියමිත දිනය
- හාණ්ඩ් හාරදුන් දිනය

(B) පහත සිදුවීම්වලින් කෙළින්ම සිදුවීම සිදුවන දිනය සේවා සම්බන්ධව සැපයීමේ වේලාවයි.

- ඉන්වොයිස් පත්‍රය නිකුත් කරන දිනය
- ගෙවීමක් / අත්තිකාරකමක් ලබන දිනය
- අනාගත ගෙවීමක් ලැබීමට නියමිත දිනය
- සේවාව ඉටු කළ / සැපයු දිනය

බද්දව යටත් ක්‍රියාකාරකම්

බද්දව යටත් ක්‍රියාකාරකමක් යන්නෙන් පහත දැනු අදහස් වේ.

- (a) වෙළඳාමක්, ව්‍යාපාරයක්, වෘත්තියක් හෝ රසකාවක් වශයෙන් කරගෙන යනු ලබන ඕනෑම ක්‍රියාකාරකමක් (වෙළඳ හෝ ව්‍යාපාර ස්වභාවය දරන ඕනෑම කටයුත්තක්ද ඇතුළත්ව) එහෙත් සේවා තියුක්තිය ඇතුළත් නොවේ.
- (b) සමාජ ගාලාවක් සංගමයක් හෝ සංවිධානයක් සම්බන්ධව වන එම ප්‍රතිශ්‍යාවක් හෝ දායක මුදල ගෙවීම සඳහා එහි සාමාජිකයන්ට හෝ අන් අයට පහසුකම් සැලකීමක්.
- (c) ඉහත a හා b හි සඳහන් ක්‍රියාකාරකමක් හෝ පහසුකම් සැලකීමක් ආරම්භ කිරීමට හෝ තැවැන් වීමට අදාළව කරන දෙයක්.
- (d) යම් වංවල දේපලක් කුලියට හෝ කල් බඳ දීමක් හෝ නිශ්ච්‍යවල දේපලක් කුලියට බද්දව දීමක් හෝ යම් දේපලක් පරිපාලන කිරීමක්.
- (e) පේටන්ට් බලපත්‍ර, ප්‍රකාශන අයිතිය වැනි අස්ථාගාස දේවල් හෝ එවැනි වෙනත් වාර්තාවේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති හෝ, ඒ වත්කම්වල හිමිකරුවන් ශ්‍රී ලංකාවේ වාසය කරන අස්ථාවක ඒවා ප්‍රයෝගනයට ගැනීමක්.

ලියාපදිංචි විමේ ප්‍රතිච්‍රිත ප්‍රතිච්‍රිත

එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වූ තැනැත්තෙකු ලියාපදිංචියට අදාළ සැපයුමේ සීමාවට වඩා අඩු සැපයුමක් ඇති අවස්ථාවක වූවද එකතු කළ අගය මත බඳු අයකිරීම කළ යුතුය.

ලියාපදිංචිය ලබාගත් දින සිට මාස 12 ක් ඇතුළත ලියාපදිංචිය අවලංගු කළ නොහැකිය.

ලියාපදිංචිය අවබෝග කිරීම


මාස 12 ක කාලසීමාවෙන් අනතුරුව, දේශීය ආදායම් කොමසාරිස්වරයා පහත කරුණු පිළිබඳව සැහීමකට පත් වාර්තා නම් ඔහුට / ඇයට ලියාපදිංචිය අවබෝග කළ හැකිය.

- (අ) ලියාපදිංචි තැනැත්තා විසින් බදු අය කළ හැකි ක්‍රියාකාරකම් නතර කිරීම.
- (ආ) බද්දට යටත් සැපයුම්වල වටිනාකම ලියාපදිංචි සීමාවට වඩා අඩු වීම.
- (ඇ) ලියාපදිංචිය පවත්වාගෙන යාම ආදායමේ ආරක්ෂාවට බාධාවක් වීම.
- (ඇ) රේගු ආයා පත්තින් පහසුකම් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අත්හිටුවා තිබීම.

බඳ අනුපාතයන් (VAT Ratios)

- (a) සම්මත අනුපාතය
 - 2019 දෙසැම්බර් 01 දින සිට - 8%
- (b) ගුනා අනුපාතය - 0% (ශ්‍රී ලංකාවෙන් සිටින පාරිභෝෂනය කරන හාන්ඩ් හා සේවා)
 - හාන්ඩ් අපනයන (මෙහිදී වතු අපනයනකරුවන් අදහස් නොවේ)
 - ජාත්‍යන්තර ප්‍රවාහන හා සාපුරුවම සම්බන්ධ සේවා සැපයීම (හාන්ඩ් හා මගි)
 - ප්‍රතිඵලනයනා සඳහා ආනයනය කළ හාන්ඩ්
 - ශ්‍රී ලංකාවෙන් පිටතදී හාවතා කරන ප්‍රකාශන අයිතියක්, පේටන්ට් අයිතියක්, බලපත්‍රයක්, වෙළඳ ලකුණක් හෝ ඒ හා සමාන බුද්ධීමය දේපල අයිතියක්
 - මූල්‍යනීත්ම ශ්‍රී ලංකාවෙන් පිටතදී ප්‍රයෝගනයට ගැනීම සඳහා සංවර්ධනය කළ පරිගණක මෘදුකාංග
 - ශ්‍රී ලංකාවේ බැංකුවක් හරහා විදේශ ව්‍යවහාර මුදලින් ගෙවීම ලැබෙන, ශ්‍රී ලංකාවෙන් පිටතදී පාරිභෝෂනය සඳහා සැපයෙන ඕනෑම සේවාවක්.

බද්දව යටත් වන සැපයුම



සටහන 01 - නිදහස් සැපයුම

(i) සැපයුම හෝ ආනයන

- * සහල් පිටි
- * තිරිගු, තිරිගු පිටි, පාන්
- * අමු තේ දුල ඇතුළු
- * මාශය
- * පොත් (පත්තර, සගරා, අන්‍යාස පොත් හැර)

- * පරිගණක
- * කෘෂිකාර්මික නිෂ්පාදන
- * බලශක්ති සුරකිත බල්ල
- * බොරතෙල්, හුම්තෙල්, ගැස්, ඩීසල්
- * පෙටුල්, තාර, ගල් අගුරු
- * ලොර් රථ, බස් රථ
- * ජංගම දුරකථන
- * සුරයය බල පද්ධති
- * අධිකාශණ උපකරණ

(ii) ආනයනය කර හෝ දේශීයව සැපයීම

- * අධ්‍යාපන සේවා
- * පොදු මාර්ග ප්‍රවාහන සේවා
- * විදුලි බලය
- * දේශීයව නිෂ්පාදනය කළ පොල්තෙල් සැපයීම
- * දේශීයව නිෂ්පාදනය කළ පරිගණක මධුකාංග
- * සෞඛ්‍ය සේවා
- * සේවකයන්ට ලබා දෙන ආහාර හා ප්‍රවාහන පහසුකම්
- * දේශීය සිනි නිෂ්පාදනය
- * තිවාස කුලියට දීම
- * දේශීයව නිෂ්පාදන ආහරණ
- * තිරු බදු රහිත සාම්පූ සංකිරණ සැපයුම්

(iii) පහත අවස්ථාවලදී හැර තොග හා සිල්ලර වෙළඳාම මත බදු අය නොකළ යුතුය.

- (a) ඒවා නිෂ්පාදකයින් විසින්ම හාන්ච සැපයීම
- (b) ආනයනකරුවන් විසින් හාන්ච සැපයීම
- (c) සපයනු ලබන හාන්ච ලබාගත් ප්‍රහවය පිළිබඳව කොමසාරිස් ජනරාල්වරයා සැහිමකට පත් කිරීමට අපොහොසත් වන සැපයුම්කරුවෙකුගේ සැපයීම
- (d) වෙනස්බර කොන්ත්‍රාත්ත් මත කුමන හෝ තැනැත්තෙකු විසින් හාන්ච සැපයීම
- (e) ඕනෑම තැනැත්තෙකු ඕනෑම අනුකූලීමක මාස 03 ක මුළු සැපයුම (ඉහත සැපයුම් හා තිදහස් සැපයුම් ද ඇතුළත්ව) රුපියල් මිලයන 75 කට නොඅඩුනම්.

සටහන 02 - විශේෂ කෙටි බදු තුම්ය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් දේශීය වෙළඳපොලේ විකිණීමට අවසර දී ඇති ප්‍රතිශතය ඇතුළත අපනයනාහිමුව නිෂ්පාදකයින් විසින් කරන දේශීය විකුණුම් සඳහා කැලී ගණන මත පදනම්ව විශේෂ අනුපාතයකට එකතු කළ අගය මත බද්ද ගෙවිය යුතුය.

2019/11/01 දින සිට පහත පරිදී වේ.

- කාන්තා යට කළිසම්, මේස්, පිරිමි යට කළිසම් සහ බොක්සර් කොට කළිසම් හැර එක් ඇගෙළුමක් සඳහා රු. 1.00
- කාන්තා යට කළිසම්, මේස්, පිරිමි යට කළිසම් සහ බොක්සර් කොට කළිසම් කැලී 06 ක් සඳහා රු. 100.

විශේෂ

2019.12.01 දින සිට මුළු යොදුවම් වට්නාකම 60% කට නොඅඩු ප්‍රමාණයක් දේශීය සැපයුම්වලින් / මූලාශ්‍රවලින් සපයා ගන්නේ නම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීයේ ලියාපදිංචි වී ඇති හෝටල්, ආගන්තුක තීවාස, ආපනාගාලා හෝ සමාන සේවා සපයන අනෙකුත් ඒ සමාන ව්‍යාපාර විසින් සපයන සේවා මත ගුනා අනුප්‍රමාණය අදාළ වේ.

ගුනා අනුපාත සැපයුම් හා නිදහස් සැපයුම් අතර වෙනස

ගුනා අනුපාත සැපයුම් බද්දට යටත් සැපයුමක් වන අතර, එවිට සැපයුමට අදාළ බඳු අනුපාතය ගුනායකි. එහෙත් සැපයුම් බද්දෙන් නිදහස් නම් එම සැපයුම් එකතු කළ අය මත බද්දට යටත් සැපයුමක් නොවේ.

ගුනා අනුපාත සැපයුම් හා නිදහස් සැපයුම් අතර මූලික වෙනස වන්නේ ගුනා අනුපාත සැපයුමක් යටත් නිමවුම් බද්ද (Input VAT) ගුනාය වුවද එම නිමවුම වෙනුවෙන් යොදුවූ ආනයනික හෝ දේශීයව මිලට ගත් භාණ්ඩ මත හෝ නිමවුම කිරීමට භාවිතා කළ සේවා මත ගෙවූ යොදුවුම් බද්ද සම්පූර්ණයෙන්ම බඳු බැර (නිමවුම් බද්දට හිලවී කිරීමට / ආපසු ගෙවීමට) ලෙස ලබා ගැනීමට ඇති අයිතිවාසිකමකි.

අනෙක් අතට නිදහස් සැපයුමක් ඇති තැනැත්තෙකුට තම සැපයුම මත එකතු කළ අය මත බඳු අය කළ නොහැකි වන අතරට එම නිමවුම වෙනුවෙන් යොදුවූ ගෙවූ යොදුවුම් බඳු සඳහා බඳු බැර හෝ ආපසු ගෙවීමිද ලබාගත නොහැකිය.

නිමවුම් බද්ද ගණනය කිරීම

බද්දට යටත් සැපයුම් වලින් වට්නාකම මත අදාළ අනුපාතය යොදීමෙන් නිමවුම් බද්ද (output VAT) ගණනය කරනු ලබයි.

VAT අනුපාතය

2019/12/01 සිට - 8%

සැපයුම් වට්නාකම ගණනය කිරීම

| සැපයුම් වර්ගය | සැපයුම් වට්නාකම |
|-----------------------|---|
| භාණ්ඩ හා සේවා සැපයීම් | <p>සැපයුම් මුදල් ප්‍රතිශ්‍යාවක් සඳහා නම්, පහත අයෙන්ගෙන් වැඩි අයයි.</p> <p>මුළු ප්‍රතිශ්‍යාව - එකතු කළ අය මත බද්ද හෝ විවෘත වෙළඳපොල වට්නාකම</p> <p>සැපයුම් මුදල් ප්‍රතිශ්‍යාවක් සඳහා නොවන්නේ නම් හෝ ප්‍රතිශ්‍යාව සම්පූර්ණයෙන් මුදලින් නොවන්නේ නම්, විවෘත වෙළඳපොල වට්නාකම.</p> |
| භාණ්ඩ ආනයනය කිරීම | $(CIF \text{ අය} \times 110\%) + \text{අධිහාරය සමඟ} + \text{සෙස්} + \text{වරාය හා ගුවන්} + \text{නිෂ්පාදන}$ <p style="text-align: center;">ගෙවීය යුතු (cess) නොවුපල බද්ද</p> <p style="text-align: center;">නිරු බඳු සංවර්ධන බද්ද</p> |

ඡාතිය ගොඩනැගීමේ බද්ද, නිෂ්පාදන බඳු බැනි විකුණුම් මත බඳු වෙනම අය කරන්නේ නම්, ඒ සියල්ල සැපයුම් වට්නාකම ලබා ගැනීමේදී එකතු කළ යුතුය.

සැපයුම් වටිනාකම ගණනය කිරීමේදී, බදු කාල සීමාව තුළදී අයකළ හැකි ක්‍රියාකාරකමකින් මත නැගැතු බොල් ගෙවිය යුතු බද්ද තීරණය කිරීමේදී අඩු කළ හා යම් කපා හරින ලද බොල්ණයක් පසු කාලපරිච්ඡයකදී ලැබුණි නම්, එම ලැබුණු මුදල හා යම් කපා හරින ලද බොල්ණයක් පසු කාලපරිච්ඡයේ බදු අයකළ හැකි සැපයුමක් ලෙස සලකා ඒ මත බදු ගෙවිය යුතුය.

යෙදුවම් බද්ද නිමවම් බද්දව හිලවී කිරීම

ලියාපදිංචි තැනැත්තෙකු තවත් ලියාපදිංචි තැනැත්තෙකුගෙන් හාණ්ඩ් හා සේවා මිලදී ගැනීම මත හා ඔහු විසින් හාවිතා කළ ආනයන මත ගෙවූ එකතු කළ අගය මත බද්ද යෙදුවම් බද්ද නම් වේ.

නිමවම් බද්දව (Output VAT) එරෙහිව හිලවී කිරීම / අඩු කිරීම සිදු කළ හැක.

නමුත් පහත සඳහන් යෙදුවම් බදු, නිමවම් බද්දව එරෙහිව හිලවී කිරීමට ඉඩ නොදේ.

- බද්දව යටත් නොවන (බදු නිදහස්) ක්‍රියාකාරකමක් හා සම්බන්ධ මිලදී ගැනීම හා වියදම් මත දුරු යෙදුවම් බදු
- බදු ඉන්වොයිසියක් මත මාස 12 හෝ රේගු හාණ්ඩ් ප්‍රකාශනයක් මත මාස 24 ක් ඇතුළත හිලවිකර ගැනීමට ඉදිරිපත් නොකළ යෙදුවම් බදු
- ගමන් බ්ලොක් සඳහා හාවිතා කරනු ලබන, මෝටර් වාහන මත ගෙවූ යෙදුවම් බදු (මෝටර් සයින්ක්ලේ, බයිසික්ලේ, සේවායේර්කයෙකු විසින් ඔහුගේ සේවකයන් සංවාරක ගමන් සඳහා හාවිතා කළ මෝටර් වාහන හෝ සංවාරක ප්‍රවාහනය සඳහා හෝ හාණ්ඩ් ප්‍රවාහනය සඳහා හාවිතා කළ මෝටර් හෝ කුලී මෝටර් රථ හෝ නොවන)
- වලංගු බදු ඉන්වොයිසි පත්‍රයක් සනාථ නොකළ යෙදුවම්
- සේවකයින්ට ආහාරපාන දීම මත දුරු යෙදුවම් බදු හෝ
- මුල් බදු ඉන්වොයිසිය නිකුත් කළ දින සිට මාස 06 ක් ඇතුළත් ඉදිරිපත් නොකළ හරපත් හා බැරපත් මත ගැලපීම්
- සාප්‍රුවම ව්‍යාපාරය හා සම්බන්ධ නොවන ලෙස දරණ ලද යෙදුවම් බදු

බැරපත් හෝ හරපත් මගින් බද්ද ගැළපීම

ලියාපදිංචි තැනැත්තෙකු බදු ඉන්වොයිසි පත්‍රයක් නිකුත් කර වෙනත් තැනැත්තෙකුට කරන ලද සැපයුමක් මත අඩුවෙන් හෝ වැඩියෙන් බදු අයකිරීමෙන් වැරදි බද්දක් ගිණුම්ගත කර ඇති විටෙක, එසේ අඩුවෙන් හෝ වැඩියෙන් අය කරන ලද බද්ද ගැලපීම සඳහා බදු බැර පත්‍රයක් හෝ බදු හර පත්‍රයක් නිකුත් කළ හැකිය.

කෙසේවෙතත්, 2007/01/01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුල් බදු ඉන්වොයිසි පත්‍රයක් මත අඩුවෙන් ඉල්ලා ඇති යෙදුවම් බද්ද සම්බන්ධයෙන් වූ ඉල්ලීම මත බදු ගැලපීම, අදාළ මුල් බදු ඉන්වොයිසි පත්‍රය නිකුත් කිරීමෙන් මාස 06 ක් තුළ නිකුත් කළ බැර/හර පත්‍රවලට පමණක් සීමා කර ඇත.

මූල යෙදුවම් බද්ද සඳහා අති සීමාව

2011.01.01 දින සිට යම් කාලපරිච්ඡයකදී අඩු කළ හැකි උපරිම යෙදුවම් බද්ද එම කාලපරිච්ඡයේ ප්‍රකාශ කාල නිමවම් බද්දේ උපරිමයට සීමා වේ. නිමවම් බද්ද ඉක්ම වූ යෙදුවම් බද්දේ අතිරික්ත මුදල ඉන් ඉක්තිත්ව එළඹින කාල පරිච්ඡයට ගෙන ගොස් අඩු කරගත හැකිය.

එහෙත් ඉනා අනුපාතයට අයන් සැපයුම් මත ඉහත සීමාව අදාළ නොවේ.

මිගු ත්‍රියාකාරකම් මත යොදුවුම් බඳු අඩු කිරීම

යම් ලියාපදිංචි තැනැත්තෙකුට ලැබෙන හාණ්ඩ හෝ සේවා සැපයුමක් හෝ ඔහු විසින් ආනයනය කරන ලද හාණ්ඩ, ඔහු විසින් කරගෙන යන බඳු අය කළ හැකි ත්‍රියාකාරකමකට සහ බඳු නිදහස් ත්‍රියාකාරකමකට හාවතා කරන අවස්ථාවකදී එම හාණ්ඩ හා සේවා මත වන යොදුවුම් බද්ද, බඳුවන හා බඳු නොවන සැපයුම් වටිනාකමට අනුපාතිකව, බඳු නොවන ත්‍රියාකාරකම් මත දරන ලද යොදුවුම් බඳු අඩු කිරීමට ඉඩ නොදේ.

බඳ ඉන්වොයිසිය (Tax Invoice)

බඳ ඉන්වොයිසිය නිකුත් කිරීම

වලංගු බඳු ඉන්වොයිසියක් රහිතව දරන ලද යොදුවුම් බඳු, නිමවුම් බඳු වලට හිලවී කරගත නොහැකිය. එමනිසා නමේ පිළිබඳව අවබෝධය ඉතා වැදගත් වේ.

එකතු කළ අගය මත බඳු ඉන්වොයිසියක් නිකුත් කළ හැක්කේ එකතු කළ අගය මත ලියාපදිංචි වූ තැනැත්තෙකු විසින් තවත් එකතු කළ අගය සඳහා ලියාපදිංචි වූ තැනැත්තෙකු පමණි.

බඳ ඉන්වොයිසි පත්‍රයක පහත තොරතුරු අන්තර්ගත විය යුතුය.

- සැපයුම්කරුගේ නම, ලිපිනය, VAT සඳහා ලියාපදිංචි අංකය
- සැපයුම ලැබූ තැනැත්තාගේ නම, ලිපිනය, ලියාපදිංචි අංකය
- බඳ ඉන්වොයිස් අංකය නිකුත් කළ දිනය හා ලියාපදිංචි අංකය
- සැපයුම සිදුකළ දිනය සහ හාණ්ඩ හා සේවා පිළිබඳව විස්තර
- සැපයුම් ප්‍රමාණය හා බාරිතාව
- සැපයුමේ වටිනාකම, අය කළ එකතු කළ අගය මත බද්ද සහ සැපයුම් සඳහා ප්‍රතිශ්යාව
- ඉන්වොයිස් පත්‍රයේ හොඳුන් පෙනෙන ආකාරයට "බඳ ඉන්වොයිසි / Tax Invoice යන වචනය

බඳ අය කළ හැකි සැපයුමක් කරන ලියාපදිංචි තැනැත්තෙකු විසින්, එම සැපයුම ලබන්නා විසින් ඒ සැපයුම් වේලාවේ සිට දින 14 ක් ඇතුළත තමා ලියාපදිංචි තැනැත්තෙකු ලෙස සලකනු ලබන බව සඳහන් කර බඳු ඉන්වොයිසි නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර ඇත්තම්, එම සැපයුමේ දින සිට දින 28 ක් ඇතුළත බඳු ඉන්වොයිසි පත්‍රයක් නිකුත් කළ යුතුය.

කෙසේවුවත් එම තැනැත්තා පළමු සැපයුම ලැබේමෙන් පසු ඉල්ලීමක් කර ඇත්තම් ඉන් පසුව එවැනි ඉල්ලීමක් නැවත කිරීම අවශ්‍ය නොවේ.

අපහයන මත බඳ ඉන්වොයිසි

හාණ්ඩ අපහයයේදී රේගු හාණ්ඩ ප්‍රකාශනය (cusdec) හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සත්‍යාපණය කරන ලද වෙනත් ලේඛනයක් බඳු ඉන්වොයිසි ලෙස සැලකේ.

බඳ ඉන්වොයිසි පිටපත් රඳවාගැනීමේ වගකීම

සැපයුම ලබන්නාට ඉන්වොයිසි පත්‍රයේ මූල් පිටපත නිකුත් කළ යුතු අතර එහි දෙවන පිටපත එය නිකුතු කළ බඳු අය කළ හැකි කාලසීමාව අවසන්වීමෙන් පසුව, වසර 05 ක් ගතවන තෙක් සැපයුම්කරු විසින් ලග තබාගත යුතුය.

බඳ ඉත්තෙයිසි පිටපත් නිකුත් කිරීම

එක් සැපයුමක් සඳහා බඳ ඉත්තෙයිසි පත්‍ර එකකට වඩා නිකුත් කිරීම නිත්‍යානුකූල තොවේ. බඳ ඉත්තෙයිසි මුල් පිටපත හැකි වූ බව සැපයුම්ලාභියා දැනුම් දී සිටින “පිටපතක් පමණයි” යන්න (පැහැදිලිව ලක්ෂු කළ පිටපතක් ඔහු වෙත නිකුත් කළ හැක)

බඳ නොවන ඉත්තෙයිසි (වාණිජ ඉත්තෙයිසි) නිකුත් කිරීම

ලියාපදිංචි තොවූ තැනැත්තෙකට, කරනු ලබන සැපයුමක්ද එම සැපයුමට අය කළ බද්ද ද ඇතුළත් වූ සම්පූර්ණ ප්‍රතිශ්‍යාව සඳහන් කරමින් ඉත්තෙයිසි පත්‍රයක් නිකුත් කළ යුතුය. එවැනි ඉත්තෙයිසි පත්‍රයක් බඳ ඉත්තෙයිසි පත්‍රයක් ලෙස නොසැලකිය යුතු අතර “බඳ ඉත්තෙයිසිය” යන වචනය එහි සඳහන් තොකළ යුතුය.

එකතු කළ අගය මත බඳ බැඳීයාව ගණනය කිරීම

මෙම ගණනය කිරීම ඉතා සරල ලෙස පහත ආකාරයට දැක්විය හැකිය.

| | |
|--|---------|
| නිමවුම් බද්ද (සැපයුම් වට්නාකම \times බඳ අනුපාතය) | = xxx |
| (-) ඉඩිය හැකි යෙදවුම් බද්ද | = (xxx) |
| ගෙවිය යුතු ගේෂය | xxx |

වාර්තා ගොනු කිරීම

සැම බද්දට යටත් කාලසීමාවකටම අදාළ එකතු කළ අගය මත බඳ වාර්තා පසුව එළමෙන මාසයේ අවසාන දිනට පෙර ඉදිරිපත් කළ යුතුය.

1. බඳවන කාලසීමා මාසයක් වන අයවලුන් → මාසිකව
ලදා: මාස බඳ වාර්තාව අප්‍රේල් 30 වන දින හෝ එදිනට පෙර ගොනු කළ යුතුය.
2. බඳවන කාලසීමාව මාස තුනක් වන අයවලුන් → කාර්තු පදනම මත
ලදා: ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා කාර්තුවේ බඳ වාර්තාව අප්‍රේල් 30 වන දින හෝ එදිනට පෙර ගොනු කළ යුතුය.

බඳ වාර්තා ගොනු කිරීම පැහැර හරින අවස්ථාවක රු. 50,000 කට තොවැඩි දණ්ඩනයක් ඔහු / අය වෙත පැනවිය හැකිය.

බඳ ගෙවීම

2019.10.01 දින සිට සැම පුද්ගලයෙකුම, මාසිකව බඳ ගෙවීම සිදු කළ යුතු අතර, යම් මාසයකට අදාළ VAT බද්ද එළමෙන රේගා මාසයේ 20 වන දින හෝ එදිනට පෙර ගෙවිය යුතුය.

ලදා: 2021 ජනවාරි මස VAT ගෙවීම, 2020 පෙබරවාරි 20 වන දින හෝ එදිනට පෙර.

බඳ ගෙවීම පැහැර කැරීම මත ද්‍රීඩ්බින

යම් බද්දක් නියමිත දිනයේදී ගෙවීම පැහැර හැර ඇති විටෙක පහත පරිදි ද්‍රීඩ්බින අය කෙරේ.

- (a) පැහැර හරින ලද බද්දෙන් 10% සමාන මුදලක් හා
- (b) ගෙවීම පැහැර හැරින ලද පළමු මාසයෙන් පසු එළමෙන සැම මාසයක් හෝ ඉත් කොටසක් සඳහා පැහැර හැර බද්දෙන් 2% කට සමාන මුදලක්

අතිරික්ත යොදවුම් බද්දක් මත පැන නැගුණු ආපසු ගෙවීම

යම් යොදවුම් බද්දක් නිමවුම් බද්දට වඩා වැඩි වන විට එම බද්ද ආපසු ගෙවන අතර එය ඉදිරි බදු අය කළ හැකි කාලසීමාන්ති නිමවුම් බද්ද සඳහා තිලවී කළ හැකි වේ.

පශේෂය

ඇගලුම් නිෂ්පාදනයේ යෙදී සිටින සි/ස හොටි හොටි (පුද්ගලික) සමාගමේ 2020 මාර්තු 31 වන දිනෙන් අවසන් කාර්යව සඳහා වූ පොත් වළින් පහත තොරතුරු උප්‍රවා ගන්නා ලදී. පහත දැක්වෙන සියලු ගණුදෙනුවල අදාළ අවස්ථාවලදී එකතු කළ අයය මත බදු මුදල් ද ඇතුළත් වේ. (සියලුම අයයන් බදු රහිත අයයන් වේ)

නිමවුම්

| | |
|---|-------------|
| බදු ලියාපදිංචි තැනැත්තන්ට කරන ලද සැපයුම් | - 1,437,500 |
| බදු ලියාපදිංචි නොවූ තැනැත්තන්ට කරන ලද සැපයුම් | - 2,362,500 |

යොදවුම්

| | |
|---|-------------|
| ලොරි රථයක් ආනයනය කිරීම | - 3,330,000 |
| සේවක ආභාර මිලදී ගැනීම | - 224,000 |
| අමුදව්‍ය මිලදී ගැනීම (බදු ඉන්වොයිසියක් ඇත) | - 573,500 |
| අමුදව්‍ය මිලදී ගැනීම (බදු ඉන්වොයිසියක් නැත) | - 336,000 |
| විදුලිය | - 168,000 |
| සේවක වැටුප් හා වෙශන | - 560,000 |

හු විසින්,

2021/03/31 ක් අවසන් කාර්යව සඳහා ගෙවිය යුතු එකතු කළ අයය මත බදු මුදල ගණනය කරන්න.

සරල කළ එකතු කළ අයය මත බදු ක්‍රමය (SVAT)

එකතු කළ අයය මත වූ බදු ක්‍රමයේ බදු එකතු කර (ආපසු ගෙවීමේ ගණුදෙනු ප්‍රමාණය අවම කරම්ත් එම බදු ක්‍රමය වඩාත් සරල කිරීමේ අරමුණින් 2011.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සරල කරන ලද එකතු කළ අයය මත බදු ක්‍රමය (simplified VAT system) 2011 අංක 09 දරණ සංශෝධිත පනතින් හඳුන්වාදෙන ලදී.

මෙම ක්‍රමයට අනුව ආපසු ගෙවීම හිමි පුද්ගලයන්ට ලියාපදිංචි වූ හඳුනාගත් ගැණුමිකරුවන් (RIP) ලෙස ලියාපදිංචි විය හැකි අතර මුවන් යොදවුම් බද්ද (Input VAT) මුදලන් ගෙවීම අවශ්‍ය නොවේ. ඒ වෙනුවට සරල කරන ලද බදු බැර ව්‍යවරයක් අදාළ ලියාපදිංචි වූ හඳුනාගත් සැපයුමිකරුවන්ට තිකුත් කිරීම තුළින් අදාළ යොදවුම් බද්ද විළම්හිත කළ හැකිය.

SVAT ක්‍රමය සඳහා ලියාපදිංචි වීමට සුදුසුකම් ලබන තැනැත්තෙක් එනම් ලියාපදිංචි වූ හඳුනාගත් ගැණුමිකරුවන් (RIP) සහ ලියාපදිංචි වූ හඳුනාගත් සැපයුමිකරුවන් (RIS) පිළිබඳව පහත විස්තර කෙරේ.

මූල්‍ය වූ හඳුනාගත් ගැණුමිකරුවන් (Registered Identified Purchaser - RIP)

මෙම ගණනයට පහත තැනැත්තන් අයන් වේ.

- (i) හාණේඩ හා සේවා අපනයනකරුවන් (දුනා අනුපාත සැපයුමිකරුවන්)
- (ii) එකතු කළ අයය මත බදු පනතේ පළමු උපලේඛනයේ දෙවන කොටසේ (f) (i) ජේදයහි සඳහා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක යෙදී සිටින ලියාපදිංචි තැනැත්තන්

- (iii) පනතේ පළමු උපලේඛනයේ II කොටස (රී) වගන්තියේ සඳහන් විශේෂීත ව්‍යාපෘතියක යෙදී සිටින තැනැත්තන්
- (iv) නිෂ්පාදනය කර අපනයනය කරනු ලබන හාණේචියක තත්ත්වය (ස්වභාවය හෝ අගය වැඩිදියුණු කිරීම පිණිස යම් සේවාවක් සපයන තැනැත්තන්)
- (v) පනතේ 22(7) වගන්තිය යටතේ ලියාපදිංචි වී ඇති තැනැත්තන්
- (vi) SVAT කුමය යටතේ RIP තැනැත්තෙකුට සැපයුම් කරන සැපයුම්කරුවෙකු (මහුගේ මූල සැපයුම්වලින් 50% කට වඩා මෙම වර්ගයේ සැපයුම් වැඩි විය යුතුය)


ලියාපදිංචි වූ හඳුනාගත් සැපයුම්කරුවන් (Registered Identified Suppliers - RIS)

SVAT කුමය යටතේ ලියාපදිංචි වූ තැනැත්තන් වෙත හාණේචි හා සේවා සැපයුම් කරන තැනැත්තන් ලියාපදිංචි වූ හඳුනාගත් සැපයුම්කරුවන් (RIS) ලෙස හැඳින්වේ.

RIS විසින් RIP කෙනෙකු වෙත කරන සැපයුම් මත ගෙවිය යුතු VAT, SVAT කුමය යටතේ අත්හිටවනු ලැබේ.

එමෙන්ම RIP විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බැර වචන ලබාගෙන, ඒ ඒ සැපයුමට අදාළ RIS වෙත අත්හිට වූ ඒ අ. බදු ප්‍රමාණය සඳහා නිකුත් කළ යුතුය. තවද RIP හා RIS යන දෙදෙනාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අදාළ ලිපි කටයුතු SVAT කුමය යටතේ සැපයිය යුතුය.

මෙම සරල කරන ලද බදු කුමය ත්‍රියාත්මක වන ආකාරය




- සියලුම ලියාපදිංචි වූ හඳුනාගත් ගැණුම්කරුවන්ට අනුක්‍රමයට අන්ත කරන ලද සරල කරන ලද බදු බැර වචන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ඇත.
- ලියාපදිංචි වූ හඳුනාගත් ගැණුම්කරුවන් ලියාපදිංචි වූ හඳුනාගත් සැපයුම්කරුවන් නිකුත් කළ යුතුය. මෙම සැපයුම්කරුවන් අත්හිටවූ එකතු කළ අගය මත බදු ඉන්වොයිසියක් නිකුත් කළ යුතුය. මෙම ඉන්වොයිසිය "බදු ඉන්වොයිසියක්" (Tax invoice) සලකනු නොලැබේ.
- එලෙසින්ම මිලදී ගැනීමක් සිදු කළ ලියාපදිංචි වූ හඳුනාගත් ගැණුම්කරු එම මිලදී ගැනීම සිදු කළ මාසයේ ඉක්ති වූ මාසයේ 14 වන දින හෝ ඊට පෙර එහි සැපයුම්කරුට (RIS) විලුම්හනය කරන ලද එකතු කළ අගය බැර වචනයක් (SVCV) (Suspending VAT credit – voucher) නිකුත් කළ යුතු අතර එහි පිටපතක් තමා වෙත රඳවා ගෙන ඒවා අංශයේ බැර වචන ලබා ගන්නා විට දේ. ආ. දෙපාර්තමේන්තුවට තමාගේ බදු නිශ්චාපණ (Tax clearance)

සහතිකයක් සමග ඉදිරිපත් කළ යුතුය. එමෙහි RIP විසින් SCVC ඉදිරිපත් කිරීමට අපොහොසත් වූවහොත් එය සාමාන්‍ය සැපයුමක් සේ සලකා බඳු ඇය කළ යුතුය.

- මෙම බඳු කුමය යටතේ ලියාපදිංචි වූ හඳුනාගත් ගැණුම්කරුවන් (RIP) බඳු මුදල් තෙත්කව නොගෙවන අතර එම අදාළ බැර වච්චරය මගින් අදාළ බැර හිමිකම ලබා දේ. එමනිසා බඳු අතපසු ගෙවීමක් අදාළ නොවේ.
- තවද ගැණුම්කරු විසින් එම හාණේඩ හා සේවාවන් අදාළ බදුවන කාර්යයට හැර වෙනත් දේකට යොදවා ගනු ලැබුවහොත් එය බඳු වන සැපයුමක් ලෙසින් සැලකිය යුතු වේ.
- එකතු කළ අයය මත වූ බඳු වලින් නිදහස් කර ඇති කිසිම සැපයුමක් මෙම විලම්හනය කරන ලද බඳු කුමය යටතේ සැපයීම කළ නොහැකිය.

SVAT කුමය යටතේ බඳු වාර්තා ගොනු කිරීම

- සියලුම ලියාපදිංචි වූ හඳුනාගත් ගැණුම්කරුවන් (RIP) මාසික බඳු වාර්තා සැපයීම සිදු කළ යුතුය.
- තම මූල සැපයුම් වලින් % කට වැඩියෙන් මෙලෙස බඳු විලම්හනය කළ සැපයුම් ඇති සැපයුම්කරුවන්ද මාසික බඳු වාර්තා සැපයීම කළ යුතුය.
- එම බඳු වාර්තා වලට අමතරව සියලුම හඳුනාගත් සැපයුම්කරුවන් (RIS) සහ ලියාපදිංචි වූ හඳුනාගත් ගැණුම්කරුවන් (RIP) දේ. ආ. කොමසාරිස් හඳුන්වාදුන් අදාළ වාර්තා සහ ලියවිලි අදාළ පරිදි සකස් කිරීම නිත්ත් කිරීම සහ ලිපිගොනු ගත කිරීම සිදු කළ යුතු වේ.



සංචාරකයින් සම්බන්ධ එකතු කළ අගය මත බුදු

සංචාරකයින් සඳහා එකතු කළ අගය මත බුදු ආපසු ලබාදීමේ ක්‍රමවේදය.

(Tourist VAT Reform Service – TVRS)

එකතු කළ අගය මත සංචාරක බුදු ආපසු ලබාදීමේ ක්‍රමවේදය 2018 සැප්තැම්බර 11 වන දින සිට ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී.

සංචාරකයෙකු විසින්, "Tax Free" සන්නාමය පුදරුගනය කරනු ලබන බලය ලත් සිල්ලර වෙළඳසැල් වලින් එකතු කළ අගය මත බුදු ගෙවා මිලදී ගත් භාණ්ඩවල වටිනාකම (VAT රහිතව) රු. 50,000 වැඩි වන විට ඔහුට ශ්‍රී ලංකාවෙන් පිටව යන විට එකතු කළ අගය මත බද්ද ආපසු ලබා ගැනීමට ඉල්ලුම් කළ හැකිය.

TVRS යටතේ ආපසු ගෙවීම් ලබා ගැනීමට සූදුසුකම් ලබන සංචාරකයින්

1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු හෝ පදිංචිකරුවෙකු නොවිය යුතුය.
2. ආගමික භා විගමන පාලකවරයා විසින් තිකුත් කරනු ලැබූ සංචාරක විසා මත දින 90 කට වඩා අඩු කාලයක් ශ්‍රී ලංකාවේ නැවති සිටිය යුතුය.
3. ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණෙන විට වයස අවුරුදු 18 ට නොඅඩු විය යුතුය.

එකතු කළ අගය මත සංචාරක බුදු ආපසු ලබාදීමේ ක්‍රමවේදයන්ට කොන්දේසි

1. සංචාරකයෙකු විසින් අවම වගයෙන් රු. 50,000 ක් (VAT රහිතව) වටිනා එකතු කළ අගයට යටත් භාණ්ඩ අනුමත කළ සිල්ලර වෙළෙන්දෙකුගෙන් මිලදී ගෙන තිබිය යුතුය.
 - a. එක් බලයලත් සිල්ලර වෙළඳසැලිකින් දිනකට උපරිම වාණිජ ඉන්වොයිසි තුනකට (03) නොවැඩී විය යුතුය සහ
 - b. එම වාණිජ ඉන්වොයිසි සහ ගමන් බලපත්‍ර ඉදිරිපත් කිරීමෙන් එම බලයලත් සිල්ලර වෙළඳසැලින් VAT ආපසු ලබාදීමේ ඉන්වොයිසි (TVRI) ලබාගත යුතුය.
2. සංචාරකයින් විසින් TVRS අයදුම්පත්‍රයක් මගින් ආපසු ගෙවීම ඉල්ලා සිටිය යුතුය.
3. භාණ්ඩ ගමන් මල්ලක හෝ අන් බැගයක ශ්‍රී ලංකාවෙන් ගෙන යා යුතුය.

(ඉහත ඉන්වොයිසිවල දක්වන ලද භාණ්ඩ රේගුවේදී හොතික පරීක්ෂාව සඳහා පැවතිය යුතුය)

සංචාරක බුදු ආපසු ලබා ගැනීම සඳහා සූදුසුකම් ලබන භාණ්ඩ

පහත සඳහන් භාණ්ඩ හැර අනෙකුත් VAT ගෙවා මිලදී ගන්නා ලද භාණ්ඩ බුදු ආපසු ලබා ගැනීම සඳහා සූදුසුකම් ලබයි.

1. ආරක්ෂක හේතුමත ගුවන්යානාවල ගෙනයාම තහනම් භාණ්ඩ
2. ශ්‍රී ලංකා රේගු ආයුරා පනතේ තහනම් භා සීමා කරන ලද භාණ්ඩ
3. VAT නිදහස් භාණ්ඩ
4. සම්පූර්ණයෙන් හෝ අඩු වගයෙන් ශ්‍රී ලංකාවේදී පාරිභෝෂණය කළ ඕනෑම භාණ්ඩයක්
5. පරිභෝෂණය කළ සේවා (හෝටල් ගාස්තු)
6. අන්තර්ජාලයෙන් මිලදී ගෙන ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙනයන භාණ්ඩ
7. අයදුම්පත්‍රය සමග කටුන්ටරය වෙත පරීක්ෂාව සඳහා ඉදිරිපත් නොකරන භාණ්ඩ

බඳ ආපසු ලබා දීම සිදු කරන්නේ කොහිදි ඇ?

❖ රටින් පිටවන අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලලේ TVRS කටුන්ටරයෙන්.

ගෙවීම් සිදු කරන තියාවලිය

පියවර 01

සුදුසුකම් ලබන භාණ්ඩ පහත ලියවිලි සමග රේගු සත්‍යාපන කටුන්ටරය වෙත ඉදිරිපත් කළ යුතුය.

- සම්පූර්ණ කළ අයදුම් පත්‍රය
- VAT ආපසු ලබාදීමේ ඉන්වොයිසිය (TVRI) මුල් පිටපත්
- වලංගු ගමන් බලපත්‍රය

පියවර 02

රේගු පරීක්ෂාවෙන් පසු, ඔහත ලියවිලි දේශීය ආදායම් TVRS කටුන්ටරය වෙත ඉදිරිපත් කළ යුතුය.

පියවර 03

ගෙවීම් වචනරය පිටවීම පරියන්තයේ ඇති ලංකා බැංකු ගාබාවට ඉදිරිපත් කළ විට සංඛ්‍යාතක බඳු නැවත මුදලින් ලබා දේ.

වක්‍යාරුණක එකතු කළ අයය බඳු කළමනාකරණය කිරීම

බඳ ගෙවන්නන් විසින් සපයන ඇති බඳු වාර්තා මත තක්සේරු නිකුත් කිරීමට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර කොමිෂන්ස්ටරුන්ට බලය පැවරී ඇත.

කාල කඩුම (Time Line)

එකතු කළ අයය බඳු සඳහා ලියාපදිංචි තැනැත්තක නියමිත දිනට පෙර VAT බඳු වාර්තාව සපයා ඇත්තම්, බඳු කාලය අවසන් වී වසර තුනක් ගතවීමට පෙර, තක්සේරුවක් හෝ අතිශේක තක්සේරුවක් කිරීමට සහකාර කොමිෂන්ස්ටරු බලය ඇත.

ලදා: 2020 මාර්තු 31 න් අවසන් බඳු කාල සීමාව සඳහා වාර්තාව 2020 අප්‍රේල් 30 දිනට හෝ එදිනට පෙර සැපයිය යුතුය.

බඳ ගෙවන්නා 2020 අප්‍රේල් 30 වන දින හෝ එදිනට පෙර වාර්තාව සපයා ඇත්තම්, සහකාර කොමිෂන්ස් විසින් තක්සේරුවක් නගන්නේ නම් එය 2023 අප්‍රේල් 30 පෙර නිකුත් කළ යුතුය.

කාල කඩුම බල නොපානා ආකාරය

පහත සඳහන් අවස්ථාවලදී වර්ෂ 03 ක් වූ කාල කඩුම බලපාන්නේ නැත.

- බඳු ගෙවන්නා බඳු වාර්තාව සපයා නොමැති විට
- VAT පනතේ සඳහන් නියමිත දිනට පසු වාර්තාව සපයා ඇත්තම්
- ටෙක්නොලජි හෝ විෂයාත්මක කටයුතු හා සම්බන්ධ වී ඇති බවට සහකාර කොමිෂන්ස්ගේ මතය වන විට

තක්සේරුව (Assessment)

පහත සඳහන් අවස්ථාවලදී තක්සේරු නැගිය හැකිය.

- කිසියම් ලියාපදිංචි තැනැත්තෙකු කිසියම් බදු කාලයකට අදාළ වාර්තාව සැපයීමට අපොහොසත් ඇති විට
- ලියාපදිංචි තැනැත්තෙකු බදු වාර්තාව නිසි දිනට පෙර සපයා ඇති තමුන් බද්ද ගෙවීමට අපොහොසත්ව ඇති විට
- බදු ගෙවන්නා තම සැපයු වාර්තාවට එකතු කිරීමක් හෝ වෙනස් කිරීමක් කරන ලෙස ඉල්ලා ඇති විට
- කිසියම් බදු කාලයක් සඳහා බදු ගෙවන්නා විසින් ගෙවන ලද බද්ද ගෙවිය යුතුව තිබූ බද්දට වඩා අඩුයැයි සහකාර කොමිෂන් මතය වන විට

අහියාවනා විශ්දිමේ ලියාපරිපාලනය

තක්සේරු ලැබේ දින 30 ක් ඇතුළත පහත පිළිවෙළට අහියාවනා ඉදිරිපත් කළ යුතුය.

1. සහකාර කොමිෂන් ඉදිරියේ අහියාවනය
2. කොමිෂන් ජනරාල් ඉදිරියේ අහියාවනය
3. අහියාවනා කොමිෂමට අහියාවනය කිරීම
4. නීති ගැටුවක් මත අහියාවනාධිකරණය වෙත ඉදිරිපත් වන අහියාවනා



B. මූල්‍ය සේවා මත එකතු කළ අගය මත වූ බද්ද (පනතේ 25 අ 25 ඒ වගන්තිය)

හඳුන්වම (මූල්‍ය සේවා මත එකතු කළ අගය මත වූ බද්ද)

මූල්‍ය සේවා මත එකතු කළ අගය මත වූ බද්ද සඳහා වන ප්‍රධාන ප්‍රතිපාදන පනත පරිදි විස්තර කෙරේ.

බද්ද බැඳීයාව

එකතු කළ අගය මත බද්ද පනතට 2003 අංක 7 දරණ සංගෝධන පනත මගින් III (අ) පරිච්ඡේදය ඇතුළත් කිරීමෙන් 2003 ජනවාරි 01 වන දින සිට මූල්‍ය සැපයුම ද මෙම බද්දට යටත් කරන ලදී. (25 (අ) වගන්තිය).

බද්දට යටත්වන තැකැත්තන්

පනත නියමයන් සපුරාන තැනැත්තන් එකතු කළ අගය මත බද්ද ගෙවීමට බැඳේ.

- (i) 2003.06.30 දක්වා මෙය අදාළ වූයේ “නිශ්චිත ආයතන” සඳහා පමණි. මෙහිදී “නිශ්චිත ආයතන” යනුවෙන් අදහස් කරන්නේ,
 - (අ) 1988 අංක 30 දරණ බැංකු පනතට ගැනෙන බලපත්‍රලාභී වාණිජ බැංකුවක්
 - (ආ) 1988 අංක 78 දරණ මූල්‍ය සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ මූල්‍ය සමාගමක්
 - (ඇ) 1988 අංක 30 දරණ බැංකු පනත යටතට ගැනෙන බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්

කෙසේවුවත්, 2003 ජූලි 01 වන දින සිට වලංගුවන පරිදි සමුපකාර සම්ති ද, 2003 07.01 දින සිට වලංගු වන පරිදි ග්‍රී ලංකා මහ බැංකුව ද 2009.01.01 සිට ලේඛී ලේඛර් හෙය අරමුදල ද මූල්‍ය සේවා සැපයීමේ ව්‍යාපාරයන්ගෙන් ඉවත් කරන ලදී. (පනතේ 57 (අ) (i), (iii) සහ (iv) වගන්ති)

තවද එකක හාරයක් හෝ අනෙක්නා අරමුදලක් විසින් මූල්‍ය සේවා සැපයීම බද්දට යටත් මූල්‍ය සේවාවන්ගෙන් ඉවත් කර තිබේ.

- (ii) “මූල්‍ය සේවා” සපයන තැනැත්තන් සඳහා මෙම පරිච්ඡේදය අදාළ වන අතර මූල්‍ය සේවා යන්න මෙම පරිච්ඡේදයේ නිර්වචනය කර තිබේ. පනත 1.6.1.2 උදෑසේ එසේ නිර්වචනය කර ඇති මූල්‍ය සේවාවන් දක්වා ඇත. (පනතේ 25 රේ අනුව)
 - (iii) මෙම පරිච්ඡේදය යටතේ ඉහත (ii) හි සඳහන් මූල්‍ය සේවා සපයන සැම පුද්ගලයෙකුම බද්දට යටත් වේ.
 - (iv) බද්දට යටත් වීම පිණිස මූල්‍ය සේවා සැපයීමේ වට්තනාකම කාර්තුවකට රුපියල් 75,000,000 ක් හෝ වර්ෂයකට රු. 300,000,000 ක් ඉක්මවිය යුතුය.

බඳ්දව යටත් මූල්‍ය සේවාවන්

මූල්‍ය සේවා යන්නට පහත සැපයුම ඇතුළත් වේ. (25 ඊ වගන්තිය ප්‍රකාරව)

- (අ) යම් ජ්‍යෙෂ්ඨ, තැන්පත් හෝ ඉතිරිකිරීමේ ගිණුමක් සූයාන්මක කිරීම.
- (ආ) ව්‍යුහාර මුදල් තුවමාරු කිරීම.
- (ඇ) යම් නොවුවක්, ගෙවීම නියෝගයක්, වෙක්පතක් හෝ ගෙවීම ලිපියක් නිකුත් කිරීම, ඒ සඳහා ගෙවීම, එකතු කිරීම හෝ ඒවායේ අයිතිය පැවරීම.
- (ඇ) යම් වාණිජ බැංකුවක් ප්‍රතිච්‍යුහගත කිරීමේ දී යම් තැනැත්තෙකුට එහි අත්‍යිය ගෙය පැවරීම හැර යම් තැනැත්තෙකු විසින් ගෙවීමට ඇති මුදල ගෙවීමට ඇති යම් අයිතිවාසිකමක් හෝ යම් හිමිකමක් ඇත්තා වූ යම් ගෙය සුරක්මිපත් නිකුත් කිරීම, වෙන්කිරීම, අයිතිය, පැවරීම, අනු කිරීම, ප්‍රතිග්‍රහනය හෝ පිටසන් කිරීම.
- (ඉ) යම් සම කොටස් සුරක්මිපත් හෝ සහභාගී සුරක්මිපත් නිකුත් කිරීම, වෙන්කිරීම හෝ අයිතිය පැවරීම.
- (ඊ) යම් සම කොටස් සුරක්මිපත්, ගෙය සුරක්මිපත් හෝ සහභාගී සුරක්මිපත් නිකුත් කිරීම, ප්‍රාර්යාණය කිරීම හෝ උප ප්‍රාර්යාණය කිරීම හෝ රේට දායක වීම.
- (උ) යම් ගෙය මුදලක්, අත්තිකාරමක් හෝ බැරපතක් සැපයීම.
- (එ) භාණ්ඩ සැපයුම ලාභියාට දැනුම දුන්නා වූ ද, වෙනම වැය බරක් කරනු ලැබුවා වූද, පහසුකමක් වන කුලී සිනක්කර කොන්දේසි සහිත විකිණීමේදී හෝ ගෙය විකුණුම ගිවිසුමකදී,
 - (i) ගෙය මූල්‍යකරණ පහසුකම සැපයීම
 - (ii) සපයන ලද භාණ්ඩ, ඒ ගිවිසුමේ දිනය වන වටෙ මාස 12 කට නොඩු කාලයක් ශ්‍රී ලංකාවේ පාවිච්ච කර තිබෙන විට යම් කුලී සිනක්කර ගිවිසුමක් හෝ කොන්දේසි සහිත විකිණීමේ ගිවිසුමක් යටතේ එම භාණ්ඩ සැපයීම.

ඒවිත රුක්ෂණ, අග්‍රහාර රක්ෂණ සහ එළඳා සහ සත්ව (Livestock) රුක්ෂණ.

කෙසේවෙතත්, 2012 අංක 7 දරණ සංමෝධිත පහත අනුව, 2012.01.01 සිට ඒකක භාරයක් හෝ අනොන්සා අරමුදලක් විසින් මූල්‍ය සැපයීම මෙම වගන්තියේ කාර්යයක් සඳහා මූල්‍ය සේවාවන් වශයෙන් නොසැලකිය යුතුය.


සංවාරකයා විසින් අයදුම්පත්‍රයක් මගින් ආපසු ගෙවීම ඉල්ලා සිටිය යුතුය. භාණ්ඩ ගමන් මල්ලක හෝ අත් බැගයක ශ්‍රී ලංකාවෙන් ගෙන යා යුතුය. ඉහත ඉන්වොයිසිවල දක්වන ලද භාණ්ඩ රේගුවේදී හොතික පරීක්ෂාව සඳහා පැවතිය යුතුය.

මූල්‍ය ආයතන විසින් එකතු කළ අය මත බඳු වාර්තා ගොනු කිරීම

සැම ලියාපදිංචි නිශ්චිත ආයතනයක් හෝ වෙනත් තැනැත්තක් විසින් බඳු අය කළ හැකි කාල සීමාව අවසානයේ රේට පසුව එළඹින මාසයේ අවසාන දිනට පෙර වාර්තාවක් සැපයීම කළ යුතු වේ.

2017.01.01 දින සිට, මාස 12 ක කාල සීමාවක් බඳු අයකළ හකි කාලසීමාව වේ.

- මෙම පරිවිෂේෂිය යටතේ ඉහත (ii) හි සඳහන් මූල්‍ය සේවා සපයන සැම පුද්ගලයකුම බද්දව යටත් වේ.



සැකක්ෂණ: නුවන් සම්ර